



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
இலங்கைச் சனநாயக சோசலிசுக் குடியரசு
DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

දිවුරුම හෝ ප්‍රතිඵ්‍යුව
சත්තියம் අල්ලதු ඉறුතියිරා
OATH OR AFFIRMATION

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 165 වන ව්‍යාප්තාව
(இலங்கைச் சனநாயக சோசலிசுக் குடியரசின் அரசිயலமைப்பின் 165 ஆம் உறුப்புரை)
(Article 165 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka)

..... වන මම
..... දුරයෙහි කාර්ය සහ කර්තව්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පක්ෂපාත වන බවට ද මාගේ උපරිම ගක්ති ප්‍රමාණයෙන්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාව ආරක්ෂාකොට අනුගමනය කරන
බවට ද, ගෞරව බහුමානයෙන් යුත්ත්ව ප්‍රකාශකොට ප්‍රතිඵ්‍යු දෙමි./දිවුරුම් දෙමි.

අත්සන.

20 මස වැනි දින,
..... දී මා ඉදිරිපිට දී.
අත්සන:
නම හා තනතුර:

..... ඇසිය නාස්
..... ගණ්ඩ
පතවික்கාන කාලීන ප්‍රතිචාරයෙහි, ඇலங்கைச் சனநாயக சோசலிசுக் குடியரசின் அரசිயலமைப்புக்கும்
சட්‌ත්‍රාක්‍රුம் இனங்கப் பற்றாறுதியோடு புரிவேன் என்றும், நிறைவேற்றுவேன் என்றும், இலங்கைச் சனநாயக
சோசலிசுக் குடியரசுக்கு விசுவாசமுள்ளவனாக இருப்பேன் என்றும், எனது தිற்மைக்கு இயன்றவரை இலங்கைச்
சனநாயக சோசலிசுக் குடியரசின் அரசිயலமைப்பை உறுதியாகப் போற்றிக் காப்பேன் என்றும் சத்தியஞ்
செய்கின்றேன்./பயபக்தியுடன் வெளிப்படுத்தி உறுதி செய்கின்றேன்.

கையොடප்பம்.

20 ஆம் ஆண்டு மாதம் ஆம் நாளன்று
..... இல் என் முன்னிலையில்.
கையොடப்பம்
பெயரும் பதவிப் பெயரும்

I, do solemnly declare and affirm/swear that I will faithfully perform the duties and discharge the functions of the office of in accordance with the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and the law, and that I will be faithful to the Democratic Socialist Republic of Sri Lanka and that I will to the best of my ability uphold and defend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.

Signature.

Before me at
on this day of 20.....

Signature :
Name and Designation :